

පරීක්ෂක වාර්තාව

අදියර III විභාගය - ජූලි 2024

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය
(Financial Controls & Audit)**A කොටස**

මෙම කොටස ලකුණු පහ බැඟින් වූ ප්‍රශ්න හතරකින් සමන්වීත විය.

ප්‍රශ්න අංක 01

මෙය "භාරකාරීත්වයේ භූමිකාව" සහ කොටස් හිමියන්ට විගණනයක ඇති වැදගත්කම පිළිබඳ ඇගයීමට ලක්කළ සරල න්‍යායාත්මක ප්‍රශ්නයකි. සියලුම අයදුම්කරුවන් පාහේ ප්‍රශ්නයට උත්තර සැපයීමට උත්සාහ කර තිබූ අතර බහුතරයක් සම්පූර්ණ ලකුණු ලබා ගත්තා. අයදුම්කරුවන් කිහිප දෙනෙකු සමාගමේ දාෂ්ටේ කෝණයෙන් එයට ප්‍රවේශ වී තිබුණු අතර, කොටස් හිමියන් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා අභ්‍යන්තර පාලනයට ඇති බලපෑම සාකච්ඡා කර තිබුණි.

සමස්ත කාර්යසාධනය සතුවුදායක මට්ටමක පැවතිණි.

ප්‍රශ්න අංක 02

මෙම ප්‍රශ්නය තොරතුරු තාක්ෂණය ඔස්සේ භාණ්ඩ සඳහා ඇණවුම් කිරීම සහ වෙබ් අඩවිය හරහා වෙළඳ දැන්වීම් පල කිරීම සිදු කරන විද්‍යුත් අලෙවිකරණ සමාගමක් විසින් භාවිතා කළ හැකි අවදානම් කළමනාකරණ මෙවලම් සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ ප්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

සියලුම අයදුම්කරුවන් ප්‍රශ්නයට උත්තර ලිඛිමට උත්සාහ කළද, සම්පූර්ණ ලකුණු ලබා ගත්තේ අයදුම්කරුවන් කිහිප දෙනෙකු පමණි. සමහරු නිවැරදි මෙවලම් ගැන සඳහන් කළත්, බොහෝ අයදුම්කරුවන් අදාළ නොවන පැහැදිලි කිරීම ලබා දී තිබුණි.

සමස්ත ප්‍රතිචාර දුර්වල වූ අතර, අයදුම්කරුවන් හට තිසි අවබෝධයක් තොමැතිකම පිළිබඳ විය.

සමස්ත කාර්යසාධනය සතුවුදායක මට්ටමක තොපැවතිණි.

ප්‍රශ්න අංක 03

මෙම තත්ත්වක ප්‍රශ්නය සංස්කරණය සංස්කරණය COSO අනුත්තර පාලන පද්ධති ආකෘතිමය රාමුව සම්බන්ධයෙන් විය.

- (a) බොහෝ අයදුම්කරුවන්, මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිහිප කළමනාකරණයේ වගකීමක් බවත්, ඒවා පිළිගත හැකි ගිණුම්කරණ ප්‍රමිතින්ට අනුකූලව පිළියෙළ කළ යුතු බවත් විස්තර කරමින් මෙම කොටසට තිබුරදීව පිළිතුරු සපයා තිබුණි. කෙසේ වෙතත්, අයදුම්කරුවන් කිහිප දෙනෙකු ප්‍රශ්නය වරදවා වටහා ගෙන තිබුණු අතර, ඔවුන් විගණන මතය, ප්‍රමාණාත්මකභාවය සහ වංචා සහ වැරදි වැළැක්වීමට අදාළ අභ්‍යන්තර පාලනයන් දක්වමින් දුර්වල පිළිතුරු සපයා තිබුණි.

(b) අයදුම්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිගතයක් තිබුරදී පිළිතුරු සපයා ඇතත්, කිහිප දෙනෙකු ප්‍රශ්නය පිළිබඳ වැරදි වැටහිමක් පිළිබිමු කරමින් ආයතනික පරිසරය, විගණන ක්‍රියාපටිපාටි සහ මූල්‍ය වාර්තාකරණය වැනි මාත්‍රකා සාකච්ඡා කර තිබුණි.

සමස්ත කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක පැවතිණි.

ප්‍රශ්න අංක 04

තනි විගණන කාර්යභාරයන් අධික්ෂණය කිරීම සඳහා වන මාරුගෝපදේශවල ඇතුළත් කළ යුතු කරුණු පිළිබඳව මෙම ප්‍රයෝගයන් පරීක්ෂා කරන ලදී. කෙසේ වෙතත්, බොහෝ අයදුම්කරුවන් ප්‍රයෝග වරදවා වටහාගෙන භාණ්ඩ ලැබේම් පත්‍ර (GRN), බඳු වාස්තා, විගණන වාස්තාවල අත්තරගතය, අභ්‍යන්තර පාලන පද්ධති සහ විගණන ප්‍රමිතින්ගේ සමහර අංශ වැනි අදාළ නොවන පිළිතුරු සාකච්ඡා කර තිබුණි.

අයදුම්කරුවන්ගේ සූල් ප්‍රතිගතයක් සම්පූර්ණ ලකුණු ලබා ගත් අතර සමස්තයක් වශයෙන් පිළිතුරු සැපයීම දුරවල මට්ටමක පැවතිණි

මෙම ප්‍රශ්නයේ සමස්ත කාර්යසාධනය දුරවල මට්ටමක පැවතුණි.

B කොටස

මෙම කොටස ලක්ශ්‍ර 10 බැංගින් වූ අනිවාර්ය ප්‍රශ්න තුනකින් සමන්විත විය.

පුර්න අංක 05

මෙම ප්‍රශ්නය කොටස් දෙකකින් සමන්විත වූ අතර අයදුම්කරුවන්ගෙන් බහුතරයක් මෙම ප්‍රශ්නයට පිළිබඳ සපයා තිබුණි.

- (a) මෙම ප්‍රශ්නයේ ඉදිරිපත් කර තිබෙන අවස්ථාව මගින් විවිධ පැතිකඩයන් ඉදිරිපත් කළද, ප්‍රශ්නය ස්ව-අධ්‍යාපන පොත්වල දක්වා ඇති න්‍යායාත්මක සංරචක හා පැහැදිලිව සම්බන්ධ විය. ඇතැම අයදුම්කරුවන් පාලන ක්‍රියාකාරකම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීම වෙනුවට පාලනයන් වර්ග පැහැදිලි කර තිබුණි.

- (b) ලබා දුන් උත්තර සපයා ඇති අවස්ථාවට සම්බන්ධ විය යුතුද යන්න පිළිබඳව වැරදි වැටහිම් මත වී තිබුණි. ඇතැම් අයදුම්කරුවන් එය අවස්ථාවට අදාළව අර්ථ කළනය කළ අතර ඔවුන්ගේ පිළිතුරු පදනම් වී තිබුණේ, විගණන විෂය පරිය සහායතිවරයා ඇතුළු කළමනාකාරීත්වය විසින් අර්ථ දක්වනු ලබන අභ්‍යන්තර විගණකයෙකුගේ දාජ්ටේ කොළයෙන්ය. විගණකවරයා පිළිබඳ අදහස් මූලික වශයෙන් ආයතනික මට්ටමින් අවධානම් සහ වංචා හඳුනා ගැනීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරන ලදී. කෙසේවෙතත්, පිළිතුරු පත් වල සපයා ඇති පිළිතුරු මත පදනම්ව ලකුණු ලබා දෙන ලදී. ඇතැම් අයදුම්කරුවන් අභ්‍යන්තර පාලනයන්හි ආවේණික සීමාවන් දැක්වීමෙන් ලකුණු ලබා ගත්හ.

මෙම ප්‍රශ්නයේ සමස්ත කාර්යසාධනය සතුවුදායක මට්ටමක පැවතුණි.

ප්‍රශ්න අංක 06

මෙම ප්‍රශ්නය කොටස් තුනකින් සමන්විත විය.

ප්‍රශ්නය පැහැදිලිවම ලබා දී ඇති අවස්ථාව පදනම් කරගෙන ඉදිරිපත් කර තිබුණි.

- (a) මෙම කොටසින් පාලන යුර්වලතා තුනක් හඳුනා ගැනීම පරික්ෂා කළ අතර, (b) කොටසින් හඳුනාගත් යුර්වලතා සඳහා නිර්දේශ දැක්වීම පරික්ෂා කර තිබුණි. බොහෝ අයදුම්කරුවන් මෙම කොටස්වලට උත්තර සැපයීමට උත්සාහ කළ අතර අවස්ථාවේ නියමිත පරිදි විස්තර කර තිබෙන බැවින් සැලකිය යුතු පරිදි නිවැරදි පිළිතුරු ලබාදී තිබුණි. කෙසේ වෙතත්, හඳුනාගත් යුර්වලතා නිසි ලෙස විසඳීමට ඇතැමූන් අසමත් වූහ. නිදුසුනක් වශයෙන්, ඔවුන් යුර්වලතාවයක් ලෙස "මුලු දෙපාර්තමේන්තුවේ සිටින ගිණුම් විධායකයෙකු විසින් අතිකාල ගණනය කර බැංකු ගිණුමේ තැන්පත් කිරීම" ගැන සඳහන් කර ඇති නමුත් නිර්දේශයක් ලෙස ඇගිලි සලකුණු දක්වා පැමිණීම සටහන් කිරීම ක්‍රියාත්මක කිරීම වැනි සංප්‍රවම සම්බන්ධ නොවන නිර්දේශ දක්වා තිබුණි.

- (c) මෙම කොටසින් විශේෂයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හා සම්බන්ධ පොදු පාලනයන් දෙකක් උදාහරණ සහිතව දැක්වීම පරික්ෂා කර තිබුණි. ස්ව-අධ්‍යන පොත මත පදනම්ව උත්තර ලබා දුන් අයදුම්කරුවන් හට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකියාව තිබුණි.

මෙම ප්‍රශ්නයේ සමස්ත කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක විය.

ප්‍රශ්න අංක 07

- (a) නව විගණන කාර්යභාරයක් පිළිගැනීමට පෙර අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම තක්සේරු කිරීම අරමුණු කරගත් ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, බොහෝ අයදුම්කරුවන් "ක්‍රියා පටිපාටි" යන වචනය නිසා ප්‍රශ්නය වරදවා වටහාගෙන අදාළ පාර්ශව සමග ගනුදෙනුවල ස්වභාවය, අතිත මුලු ප්‍රකාශන සමාලෝචනය සහ අධ්‍යක්ෂක මණ්ඩල රස්වීම් වාර්තා වැනි අදාළ නොවන පිළිතුරු සපයා තිබුණි. කාර්යසාධනය අසතුවුදායක මට්ටමක පැවතුණි.

(b) විගණකගේ ස්වාධීනත්වය පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම සහ අනුකූලතාවයට ඇති තර්ජන තක්සේරු කිරීම මෙහි අරමුණ විය:

- (1) විගණන හැවුල්කරුගේ කාලානුයා විගණන ස්වාධායකයාගේ මුල්‍ය පාලකයා ලෙස සම්බන්ධ විය: අයදුම්කරුවන්ගේ බහුතරයක් ස්වාධීනත්වය සහ ස්වයෝ ඇඟ්ම මත බලපෑම පැහැදිලි කළ අතර, විගණන කාර්යභාරය පිළිනොගත යුතු බව සඳහන් කළහ. ප්‍රශ්නයට උත්තර ලබා දුන් බොහෝ අයදුම්කරුවන්ට සම්පූර්ණ ලකුණු ලැබුණි.
- (2) විගණන හැවුල්කරු විසින් එම සමාගම විසින් විගණනය කරන ලද ඒකක භාරයේ ආයෝජනය කිරීම, ඇතැම් අයදුම්කරුවන් ප්‍රශ්නය වරදවා වටහා ගැනීම නිසා අදාළ නොවන උත්තර ලබා දුන්හ. කෙසේ වෙතත්, කිහිප දෙනෙක් ස්වාධීනත්වයට ඇති තර්ජනය නිවැරදිව හඳුනාගත් අතර විගණන කාර්යභාරය පිළිනොගත්නා ලෙසට උපදෙස් දී තිබුණි.
- (3) සමාගම විසින් විගණනය කරන ලද බැංකුවකින් විශාල ණය මුදලක් ලබා ගැනීම: අයදුම්කරුවන් අවිනිශ්චිතතාවයක් පෙන්නුම් කළේය, මන්ද එකී අය මුදල තනි හැවුල්කරුවෙකු විසින් නොව විගණන සමාගම විසින් ලබාගෙන තිබුණි. සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වයන් යටතේ අය ලබාගෙන තිබේද යන්න සලකා බැලීමකින් නොරව ස්වාධීනත්වය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් විගණනය භාර නොගත්නා ලෙස බොහෝ දෙනා උපදෙස් දී තිබුණි.

1 වන සහ 2 වන අවස්ථා වලදී බොහෝ අයදුම්කරුවන් විගණනය පිළිනොගත්නා ලෙස යෝජනා කළ අතර කිහිප දෙනෙකු වෙනත් හැවුල්කරුවෙකු විසින් සම්පූර්ණ අධික්ෂණය තුළින් අවධානම් අවම කිරීම ගැන සඳහන් කළහ. 3 වන අවස්ථාවේ දී අයදුම්කරුවන් විගණනය කරන ලද බැංකුවෙන් ලබාගත් විගණන සමාගමේ අය ස්වාධීනත්වයට බලපානවාද යන්න පිළිබඳව පැහැදිලි බවක් නොමැති බව පෙන්නුම් කළ අතර එමගින් ඔවුන්ගේ ප්‍රතිචාරවල ව්‍යාකුලත්වයක් පෙනුණි. බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වයන් යටතේ අය ලබා දුන්නද, විගණන කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති අයදුම්කරුවන් එවැනි ප්‍රශ්න වචාත් එලදායී ලෙස උත්තර ලියා තිබුණි.

ප්‍රශ්නයේ සමස්ත කාර්යභාධනය මධ්‍යස්ථාන මට්ටමක පැවතුනි.

C කොටස

මෙම කොටස ලකුණු 25 බැංකින් වූ අවස්ථා සම්බන්ධ, අනිවාර්ය ප්‍රශ්න දෙකකින් සමන්විත විය.

ප්‍රශ්න අංක 08

මෙය කොටස් පහකින් සමන්විත ලකුණු 25 ක ප්‍රශ්නයක් වූ අතර, විගණන කාර්යභාරයක් භාරගැනීමේ සිට විගණනය අවසානයේදී විගණන මතයක් ප්‍රකාශ කිරීම දක්වා වූ විගණන ක්‍රියාවලියේ විවිධ අංශ පිළිබඳව අයදුම්කරුවන්ගේ අවබෝධයේ පරීක්ෂා කරන ලදී. මෙම ප්‍රශ්නය නිර්මාණය කර ඇත්තේ, විගණන මතයක් ගොඩනැගීම සඳහා ත්‍යාගාත්මක දැනුම භාවිත කිරීම සහ අදාළ ගැටළු ඇගයීම තක්සේරු කිරීම සඳහා වුවද, ප්‍රශ්නයේ (a) කොටස් සිට (d) කොටස් දක්වා විගණන ප්‍රමිතින් පිළිබඳ මූලික අවබෝධයක් තිබේ නම් අයදුම්කරුවන් හට පිළිතුරු දිය හැකි මූලික ත්‍යාගාත්මක ප්‍රශ්න ඇතුළත් විය.

(a) මෙය සහතික වීමේ කාර්යභාරයක ඇතුළත් මූලිකාංග සම්බන්ධ වේ.

- (b) විගණකයෙකු විසින් සංගේත් හෝ නව සේවයේ යෙදුවීමේ ලිපියක් නිකුත් කළ හැකි කොන්දේසි හෝ තත්ත්වයන් මෙම කොටසින් පරික්ෂා කරන ලදී.
- (c) කළමනාකාරීත්වයෙන් විමසිය යුතු කරුණු මෙමගින් ආවරණය විය.
- (d) විගණනයේදී ප්‍රමාණාත්මකබවේ තක්සේරුවේ ඇති වැදගත්කම මෙයින් පැහැදිලි වේ.

න්‍යායාත්මක සංකළේප කෙරෙහි අවධානය යොමු කරන බැවින් මෙම කොටස් කිසිවක් සඳහා විනිශ්චයන් හෝ ඇගයීම් අවශ්‍ය නොවේ.

බොහෝ අයදුම්කරුවන් විගණන ප්‍රමිතින් සම්බන්ධයෙන් ඩුරු පුරුදු නැති බව සපයන ලද උත්තරවලින් පෙන්තුම් කෙරිණි. බොහෝ දෙනා ප්‍රශ්නයට උත්තර රිචීමට උත්සාහ කළ අතර, බහුතරය (a), (b) සහ (d) කොටස් වලින් සැලකිය යුතු පරිදි භාදින් ලකුණු ලබා ගත්හ. බොහෝ විට ප්‍රශ්නය පිළිබඳ වූ වැරදි වැටහිමක් නිසාවෙන් (c) කොටස සඳහා දුර්වල ලෙස උත්තර සපයා තිබුණි.

- (e) පාලනය පිළිබඳ වගකිවයුතු පාර්ශවයන් සමග සන්නිවේදනය කිරීමට පෙර විගණනයේදී හඳුනාගන්නා ලද අවප්‍රකාශන ඇගයීම් අවශ්‍ය විය. අයදුම්කරුවන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් පහත සඳහන් නිරික්ෂණ හඳුනා ගන්නා ලදී:

- (1) අයදුම්කරුවන් සූල් පිරිසක් නිවැරදිව සඳහන් කර ඇත්තේ මෙම ගැටළුව ප්‍රමාණාත්මක මට්ටමට වඩා අඩු බැවින් සහ මතය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බැවින් එය ප්‍රමාණාත්මක ලෙස නොසැලකිය යුතු බවයි. කෙසේ වෙතත්, අයදුම්කරුවන් බහුතරයක් විගණකවරයා විසින් මෙම ගැටළුව නිවැරදි කළ යුතුය, පද්ධතිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යනාදී වගයෙන් අදාළ නොවන පිළිතුරු ලබා දී තිබුණි.
- (2) පළමු ගැටළුවට සමානවම, අයදුම්කරුවන් ඉතා ස්වල්ප දෙනෙක් සමස්ත මුදල ප්‍රමාණාත්මක මට්ටම ඉක්මවා යන බැවින්, ගැටළුව නිවැරදි කරන ලෙස කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිරීමට උපදෙස් දී තිබුණු අතර, කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කරන්නේ නම්, විගණකවරයා මතය වෙනස් කිරීම සලකා බැලිය යුතුය යන්න දක්වා තිබුණි. ඇතැමුන් විෂය පථය සීමා කිරීම හේතුවෙන් අහිතකර මතයක් ඉදිරිපත් කිරීමට යෝජනා කළ නමුත් බොහෝ අයදුම්කරුවන්ට සමස්ත වෙනස්කම් පිළිබඳ අවබෝධයක් නොතිබුණි. ඔවුන් විගණන මතය, එකත නොවීම හෝ විෂය පථය සීමා කිරීම ගැන කිසිවක් සඳහන් නොකර විගණකවරයා විසින් අවශ්‍ය ගැලපීම් කරනු ඇති බවට උපකළුපනය කර තිබුණි.
- (3) අයදුම්කරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් නිවැරදිව ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ගැලපීම සිදු කරන බවට එකත තුළ තුළ බැවින් මෙම ගැටළුව විගණන මතයට බල නොපාන බවයි.
- (4) බොහෝ අයදුම්කරුවන් වැරදි ලෙස ප්‍රකාශ කර තිබුණේ විගණන භාර හවුල්කරු වෙනස් වුවත්, නව සේවයේ යෙදුවීමේ ලිපියක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි. වසර තුළ හිමිකාරීත්වයේ වෙනසක් හඳුනා ගැනීමට ඔවුන් අසමත් වුහ. විගණන භාර හවුල්කරු විශ්වාස කරන ලද්දේ නව සේවයේ යෙදුවීමේ ලිපියක් යැවීම වඩා භාඳ බවත්, එවන්නක් නිකුත් කිරීමෙන් කිසිදු හානියක් නොවන බවත්ය, නමුත් මෙය බොහෝ අයදුම්කරුවන් විසින් හඳුනාගෙන නොතිබුණි.

ප්‍රශ්නයේ මෙම කොටස සඳහා සමස්ත කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක පැවතිණි.

ප්‍රශ්න අංක 09

අවස්ථා පදනම් කරගත් ලකුණු 25 කින් සමන්විත මෙම ප්‍රශ්නය, විගණන සාක්ෂි ඇගයීම සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටියේ යෝග්‍යතාවය ඇගයීම, විගණන මතය සඳහා විශේෂ ගාස්තුවේ බලපෑම, කරුණු අවධාරණය කිරීමේ තේශයක් ඇතුළත් කිරීමට සලකා බැලීය හැකි අවස්ථාවන් සහ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සැලකිලිමත් වීම වැනි විශේෂිත ක්ෂේග්තු කිහිපයක් පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කරන ලදී.

- (a) මෙම ප්‍රශ්නය අවස්ථාවක් ඉදිරිපත් කළද, එය විවිධ ආකාරවලින් සපයන ලද සාක්ෂිවල ගුණාත්මකභාවය තක්සේරු කිරීම අරමුණු කරගත් සංශ්‍ය විමර්ශනයක් විය. අයදුම්කරුවන්ගේ ප්‍රතිචාර සමාලෝචනය කිරීමෙන් පෙනී යන්නේ බොහෝ දෙනෙක් ප්‍රශ්නය තේරුම ගැනීමට බොහෝ ප්‍රයත්තයක් ගත් බවත්, එහි විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව විවේචනාත්මකව ඇගයීම වෙනුවට සාක්ෂි විස්තර කිරීම කෙරෙහි අවධාරණය යොමු කළ බවත්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සාක්ෂිවල විශ්වාසනීයත්වය නිසි ලෙස තක්සේරු කිරීමට ඔවුන් අසමත් විය.
- (b) බොහෝ අයදුම්කරුවන් කනිෂ්ඨ විගණකයෙකු විසින් හසුරුවනු ලබන මූල්‍ය සත්‍යාපනය, බැංකු තහවුරු කිරීමෙන් විශ්වසනීයත්වය සහ මූල්‍ය ගිවිසුම් උල්ලාසනය කිරීම සලකා බැලීමේ වැදගත්කම වැනි තීරණාත්මක අංශ සඳහන් කිරීමට අපොහොසත් විය. මේට අමතරව, එන්තර වාසිය සම්බන්ධයෙන් නීතිමය මතයක් හෝ නීතියෙකුගේ තහවුරු කිරීමක් ලබා ගැනීමේ වැදගත්කම ඔවුන් නොසලකා හැර ඇති. සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා මෙකි ප්‍රධාන කරුණු දැක්වීම අවශ්‍ය විය.
- (c) විදුලි ජනන යන්ත්‍රයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා ගැනීම සඳහා ගෙවන විශේෂ ගාස්තුව සම්බන්ධයෙන් සැලකිය යුතු වැරදි වැටහිමක් ඇති බව පෙනේ. මූලික ගැටුව ඇත්තේ වර්ගිකරණය තුළය. ඇතැම් අයදුම්කරුවන් මෙය විවිධාකාරයෙන් අර්ථ කථනය කරයි: කිහිප දෙනෙකු විශ්වාස කර තිබුණේ විශේෂ ගාස්තුව විගණකවරයාට ගෙවා ඇති බවයි. තවත් සමහරු අල්ලස් ගැන සැක කරන අතර විමර්ශනය සඳහා වංචාවක් ලෙස වාර්තා කර ඇති. බොහෝ අයදුම්කරුවන් ලකුණු ලබා ගැනීම සඳහා උත්සාහ කළේ එම මුදල ප්‍රමාණාත්මක මට්ටම සමග සංසන්ද්‍යය කිරීමට අපොහොසත් වීම සහ සුදුසු සාක්ෂි නොමැති බව පවසමින් ඔවුන්ගේ මතය විකරණය කිරීම ප්‍රමාණවත් ලෙස සාධාරණිකරණය කිරීමට නොහැකි වීම හේතුවෙනි. කෙසේවෙතත්, ඇතැම් අයදුම්කරුවන් යෝජනා කළේ ඒ අනුව මතය කෙටුම්පත් කළ යුතු බවයි.
- (d) අයදුම්කරුවන්ගෙන් බහුතරයක් න්‍යායන් සහ අදාළ කරුණු දෙකම එලදායී ලෙස ඇතුළත් කරමින් ප්‍රබල ප්‍රතිචාර ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණ ලකුණු ලැබුණි.

ප්‍රශ්නයේ මෙම කොටස සඳහා සමස්ත කාර්යසාධනය දුරටත් මට්ටමක පැවතුනි.

- - -

විභාගයේදී උත්තර ලිවිමේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා අයදුම්කරුවන්ගේ නිපුණතා මට්ටම ඉහළ නැවීම සඳහා යොජනය:

- අයදුම්කරුවන් ස්ව-අධ්‍යයන පාඨම්මාලා පොත අධ්‍යයනය කොට එහි උත්තරගතය මතාව වටහාගත යුතුය.
- විගණන විෂයට සම්බන්ධ ලිපි, පොත්පත්, සහරා, ආදිය පරිභේදනය කළ යුතුය.
- ප්‍රශ්න පත්‍රයට අමුණා ඇති "කළ යුතු කියා පරික්ෂා ලැයිස්තුව" පිළිබඳ තිරපවත හරිහැටි තේරුම්ගෙන එපරිදී උත්තර ලිවිම්ම පුරුදු පූහුණු විය යුතුය.
- පසුගිය ප්‍රශ්නපත්‍ර වල අන්තර්ගත දැ අධ්‍යයනය කර, යටත් පිරිසෙයින් ඉකුත් විභාගවල ප්‍රශ්නවලටවත් උත්තර ලිවිම්ම පුරුදු වි, ප්‍රශ්න දී තිබෙන ආකාරය වටහා ගැනීමට උත්සාහ කළ යුතුය.
- ප්‍රශ්න පත්‍ර වල පරික්ෂා කර ඇති ත්‍යායාත්මක කරුණු යොදා ගැනීම විභාගයේදී පරික්ෂක විසින් අපේක්ෂා කර ඇත්තේ කෙසේද යන සම්බන්ධතාවය අයදුම්කරුවන් වටහාගත යුතුය.
- ස්ව-අධ්‍යයන පාඨම්මාලා පොත් කවර ක්ෂේත්‍රවලින් පසුගිය ප්‍රශ්න දී තිබේදැයි කෙටි සටහන් ලියාගැනීම මගින් අයදුම්කරුවන්ගේ තේරුම්ගෙන යුතුය.
- ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට කාලය වෙන්කරගෙන එ අනුව උත්තර ලියා පුරුදු විමෙන් විභාගයේදී අයදුම්කරුවන්ගේ කාල කළමනාකරණය දියුණු වනු ඇත.
- ස්ව-අධ්‍යයන පාඨම්මාලා පොත් එක් එක් පරිවේශේදය සඳහා කෙටි සටහන් පිළියෙළ කරගෙන විවිධ ලැබෙන විධියට විෂය තිරදේශයේ උත්තරගත කරුණු මතකයට නගා ගැනීම සිදුකළ යුතුය.
- අයදුම්කරුවන් කියවීමට හැකි ආකාරයෙන් අත්සුරු පැහැදිලිව විභාගයේදී ලිවිය යුතුය.
- ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවිම පටන්ගැනීමට පෙර අයදුම්කරුවන් ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් පරික්ෂාකාර්ථක කියවා බැලිය යුතුය.
- ප්‍රශ්නය නිසිලෙස තේරුම් ගැනීමටත්, එවාට අවශ්‍යකරන යෝගා උත්තර තිවැරදිව ලිවිමටත් පැහැදිලි මානසික එකාග්‍රතාවයක් අයදුම්කරුවන් සනුවිය යුතුය.
- වෙන්කර ඇති ලකුණු මත පදනම්ව, ප්‍රශ්නවලට කාලය වෙන්කර ගැනීමෙන් ප්‍රශ්න පත්‍රයේ දී ඇති ප්‍රශ්න වලට එලඳයී අන්දමින් උත්තර සැපයීමට අයදුම්කරුවන්ට හැකිවනු ඇත.
- ප්‍රශ්න පත්‍රයේ දී ඇති ආකාරයටම උත්තරවලද යෝගා පරිදී තිවැරදි ලෙස අංක යෙදිය යුතුය.
- ත්‍යායාන් හා එවා ප්‍රශ්නයට යොදාගැනීම අතර සම්බන්ධය වටහා ගැනීම ඉතාමත් වැදගත්වත අතර, ඉල්ලා ඇති අවස්ථාවන්හි උත්තර සහත්ව ලිවිය යුතුය.
- උත්තර පොත් බාර දීමට පෙර, අවශ්‍ය කරන ප්‍රශ්න සියලුවම උත්තර ලියා තිබේද, යෝගා පරිදී අංක යොදා තිබේදැයි දෙවරක් පරික්ෂා කර බලන්න.